

ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියාද වේ. සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වේ. මේ අනුව රාජ්‍යයේ ආරක්‍ෂාව මූලිකවම ජනාධිපතිවරයාගේ බලතල තුළ තවදුරටත් අන්තර්ගත වේ. රාජ්‍යයට අභ්‍යන්තරකව හා බාහිරව තර්ජන එල්ල වනවිට ජනාධිපතිවරයාට ක්‍රියාත්මක වීමට බාධාවක් නොමැත. ඔහුට යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමේ බලතල තවදුරටත් හිමි වී තිබේ.

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පළාත් සභාවට කුමක් සිදුවනු ඇත්ද?

පළාත් සභාවලට දැනට ලබාදී ඇති බලතල පිළිබඳව හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදුකිරීමේ යෝජනාවක් 20වන සංශෝධනයේ අන්තර්ගත නොවේ. පළාත් සභා දැනට ක්‍රියාත්මක වන ආකාරයෙන් කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක වන අතර ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව පත්වන ආණ්ඩුකාරවරයා විසින් රජය හා පළාත් සභා අතර පැවතිය යුතු සම්බන්ධය තවදුරටත් වලෙසම පවත්වාගෙන යනු ඇත. වර්තමානයේ පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ක්‍රියාත්මක විය හැකි බලය වලෙසම 20වන සංශෝධනයෙන් පසුවද පවතිනු ඇත. එම නිසා පළාත් සභාවල ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් කිරීමට 20වන සංශෝධනයෙන් යෝජනා කරන්නේ නැත.

20වන සංශෝධනය රට බෙදීමට ගෙන එන යෝජනාවක්ද?

මෙහි කිසිසේත්ම රටට අහිතකර වන අන්දමේ යෝජනා ඇතුළත් නොවන අතර මෙරට දේශපාලන ක්‍රමය පිරිසිදු කිරීමේ අරමුණින් ගෙන එන ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂයෙන් යෝජනාවකි. ආණ්ඩුවේ බලතල නිවැරදි ආකාරයෙන් විද්‍යානුකූලව සකස් කිරීමට ගෙන එන යෝජනාවකි. මෙම යෝජනාව විසින් ජාතිවාදී හා බෙදුම්වාදී බලවේගවල අවශ්‍යතාවයන් ඉටු නොවේ. ජාතික සමගියට එම යෝජනාව අනිවාර්යයෙන්ම දායක වේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව මගින් පත්කරන නිසා එහි සියලුම නියෝජිතයන්ට එම ධුරයට පත්වන පුද්ගලයා පිළිබඳව වගකීමක් පවතී. එම නිසා සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ජනතා නියෝජිතයන්ගේ අභිමතයට අනුව ජනාධිපති ස්වාධීනව කටයුතු කරයි.

20 ගෙන එන්නේ කාගේ වුවමනාවකටද?

මෙය නිරන්තරයෙන්ම නැගෙන ප්‍රශ්නයකි. සැබවින්ම 20වන සංශෝධනය මගින් යෝජනා වී ඇති ආකාරයට ජනාධිපති වරයාගේ අත්තනෝමතික බලය සමනය කිරීමේ අවශ්‍යතාවය 1978 ව්‍යවස්ථාව හඳුන්වා දුන් යුගයේ සිට අද දක්වාම පවතී.

- 1978 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විධායක ජනාධිපති ධුරයට එරෙහිව කටයුතු කළාය.
- 1994 බලයට පත්වන විට වන්දිකා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධාන දේශපාලන පොරොන්දුව වූයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමයි.
- මහින්ද රාජපක්‍ෂ මහතාගේ 2005 'මහින්ද වින්තනය' ප්‍රතිපත්ති ප්‍රකාශය තුළද 2010 'මහින්ද වින්තන ඉදිරි දැක්ම' තුළද විධායකයේ අත්තනෝමතිකතාවය පිළිබඳව මනාව විග්‍රහ වී ඇති අතර එය ජනතාවාදී ලෙස ප්‍රතිසංස්කරණයට ඔහු එකඟ වුණි.
- 2015 මෙහිපාල සිරිසේන ජනාධිපති

වරයාගේ ප්‍රධාන සටන්පාඨය වූයේද, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපේක්‍ෂාව වූයේද, සිවිල් සමාජයේ අපේක්‍ෂාව වූයේද "විධායකය" ජනාධිපතිවරයාගේ අත්තනෝමතිකතා වයෙන් බේරා ගැනීමය; නැතිනම් අහෝසි කිරීමය.

- මෙරට සියලු දේශපාලන පක්ෂ (සුළු ජාතිකවාදී කණ්ඩායම් කිහිපයක් හැර) හා සිවිල් සංවිධාන, කම්කරු බලවේග, විශ්වවිද්‍යාල මුද්ධිමතුන්, වෘත්තිකයන් සියලු දෙනාම මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී බල ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමට සිය එකඟතාවය පළකොට ඇති අතර ඒ වෙනුවෙන් සටන් කොට තිබේ. එම නිසා 20වන සංශෝධනය ගෙන එන්නේ ජනතාවගේ අපේක්‍ෂාව දිනවීමට හා ලංකාව දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටක් බවට පත් කිරීමටයි.

20 සම්මත වීමත් පසුව රට තුළ මතුව ඇති සියලු ප්‍රශ්නවලට විසඳුම් ලැබේද?

කිසිසේත්ම නැත. නමුත් 20වන සංශෝධනය තුළින් ජනතාවාදී පාලනයක් ගෙන යාමේ පද්ධතියක් සකස් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වනු ඇත. ප්‍රධාන වශයෙන්ම 20වන සංශෝධනයෙන් අනතුරුව

- ජනාධිපතිවරයාට දූෂිත ක්‍රියාකාරකම්වල යෙදීමට අවස්ථාව නොලැබේ.
- ජනාධිපතිවරයාට ඥාති සංග්‍රහ කිරීමට අවස්ථාව නොලැබේ.
- ජනාධිපතිවරයාට ගජ මිතුරු ධනවාදයට සේවය කිරීමේ අවස්ථාව නොලැබේ.
- ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් බිලි බා ගැනීමට නොහැකි වේ.
- ජනාධිපතිවරයාට ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණ දියත් කිරීමට නොහැකි වේ.
- ජනාධිපතිවරයාට රාජ්‍ය සම්පත් තම අභිමතය පරිදි විදේශිකයන්ට පැවරීමට නොහැකි වේ.
- ජනාධිපතිවරයාට රාජ්‍යයට අවාසි සහගත හිච්ඡුම්වලට එළඹීමට නොහැකි වේ.
- ජනාධිපතිවරයාට ජාතික ආරක්‍ෂාවට තර්ජනය වන ආකාරයේ ක්‍රියාමාර්ගවලට (ත්‍රස්තවාදීන්ට ආයුධ හා මුදල් දීම වැනි) එළඹීමට නොහැකි වේ.
- ජනාධිපතිවරයාට අධිකරණයේ ස්වාධීනත්වයට හරු කිරීමට සිදුවේ.
- ජනාධිපතිවරයාට මාධ්‍ය නිදහසට අත තැබීමට නොහැක. (ඔහු ආණ්ඩුවේ නායකයා නොවන නිසා ඔහුගේ බලය පාර්ලිමේන්තුව මගින් ලැබී ඇති නිසා ජනතාවගේ නිදහස හා මාධ්‍ය නිදහස වඩාත් ප්‍රවර්ධනය වනු ඇත.
- ජනාධිපතිවරයාට ස්වාධීන කොමිෂන් සභාවලට අනවශ්‍ය ආකාරයේ ඇඟිලි ගැසීමේ බලය නොලැබේ.
- සමස්තයක් ලෙස වංචාව, නාස්තිය හා දූෂණය හා ව්‍යවස්ථා විරෝධී කටයුතු සිදු කිරීමට වත්මන් ව්‍යවස්ථාව මගින් ලබාදී ඇති අත්තනෝමතික බලතල ජනාධිපතිවරයාගෙන් ඉවත්වන නිසා

ජනාධිපතිධුරය මෙරටට හිතකර ජනතාවාදී පාලනයකට මඟ පෙන්වන ආයතනයක් වශයෙන් වර්ධනය වනු ඇත.

20 නිසා අගමැතිවරයාට අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීමේ බලය ලැබෙනවාද?

20වන සංශෝධනයට අනුව ආණ්ඩුවේ ප්‍රධානියා හා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ අග්‍රාමාත්‍යවරයායි. අග්‍රාමාත්‍ය ධුරයට පුද්ගලයෙකු මැතිවරණයට පෙර නම්කළ හැකි අතරම මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවෙන් විශ්වාසය දිනා ගන්නා (50% හෝ ඊට වැඩි) පුද්ගලයා අගමැතිවරයා වශයෙන් පත් වේ. මෙම නිසා අගමැතිවරයා ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වීම සිදුවේ. අනෙක් අතට අගමැතිවරයා නිරන්තරයෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරය මත යැපෙන පුද්ගලයෙකි. ඔහු තම පක්ෂයේ බහුතර බලය ලබාගෙන අත්තනෝමතික වීමට කටයුතු කළොත් පාර්ලිමේන්තුවට විශ්වාසනාගතයක් සරල බහුතරයෙන් යෝජනා කොටගෙන ඔහුට විරුද්ධ වීමේ අයිතිය ලැබේ. අගමැතිවරයාට කිසිසේත්ම වත්මන් ජනාධිපතිවරයා පරිදි

අත්තනෝමතිකව හැසිරීමට පාර්ලිමේන්තු ක්‍රමයක් තුළදී නොහැකි වේ. එහිදී ජනාධිපතිවරයා සතුව පවතින රාජ්‍ය බලය හා අධිකරණය සතු ස්වාධීනත්වය හා කැබිනට් මණ්ඩලය සතු බලය සේම පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය බලයටද යටත්ව අගමැතිවරයාට ක්‍රියා කිරීමට සිදුවනු ඇත. සැබවින්ම ඕනෑම ව්‍යවස්ථාවක් සාර්ථක වන්නේ එය ක්‍රියාත්මක වන ආකාරය අනුවය. එසේම 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තුලනය වන හා සංවරණය වන ආණ්ඩුවේ බල ව්‍යුහය ක්‍රියාත්මක කිරීම සඳහා රටට ආදරය කරන පාලක පිරිසක් පත්කර ගැනීමට ජනතාව ක්‍රියාත්මක විය යුතුය.

20වන සංශෝධනයත් සමඟ ජනතාවට දේශපාලනික වශයෙන් ඉතාමත් බුද්ධිමත්ව තම නියෝජිතයින් තෝරා පත්කර ගැනීමේ අවස්ථාව හිමිවේ. මන්ද, තමන් පත්කර ගන්නා බුද්ධිමත් දේශපාලන නියෝජිතයා විසින් ව්‍යවස්ථාදායක (පාර්ලිමේන්තු) විධායක (ජනාධිපති) යන කේන්ද්‍ර දෙක ටම බලපාන අන්දමින් ක්‍රියා කිරීමේ වැඩි අවස්ථාවක් හිමිවේ.

තවදුරටත් ජනතා නියෝජිතයන්ට ජනාධිපති වරයාගේ සුවිච කිකරු ගෝලයන් වීමට හෝ අග්‍රාමාත්‍යවරයාගේ අතකොළී වීමට අවශ්‍ය නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පූර්ණ බලය ඇත්තේ ජනතාව වෙත බවය. ජනතාව පත්කර ගත යුත්තේ වඩාත් යහපත් නියෝජිතයින් මිස දූෂිතයන් නොවේ. මෙරටට යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ වගකීම ඇත්තේද මෙරට ජනතාවටම බව අපි අවධාරණය කරමු. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාගේ වගකීම වනුයේ 20වැනි සංශෝධනය පිළිබඳ බොරු බියක් ඇති කරගන්නවා වෙනුවට එහි අඩුපාඩු තිබේනම් ඒවා සකස් කිරීමටද දායක වෙමින් මෙම ජනතා අපේක්ෂාව දිනවීමට දායක වීමයි.



සමරණ දිනය

පුපුරා බෝම්බය - රට බිය කල පෙරදා නිස් වසරක පුරා සිටි තුස්තයෝ පරදා නිදහස සැමරුවේ අපි කිරිබත වළඳ දෙදෙනස් නවයේ මැයි මස දහ නව වෙනිදා

විසි හත් දහක පිරිසට අපේ හම දාවේ ආපසු ගෙදර එන්නට නැතැ හැකි වූ වේ තව පිරිසකගෙ ඇස් - අත - පය නැතිවූ වේ ඒ කැප පිරිමෙහි අපේ රට ගොඩ ආවේ

පිය සෙනෙහසක නැතැ සමහර දරු වන්ට දරුවන් අහිමි විය මව් පිය දෙගු රුක්ට යෞවන අම්මලට සිදු උනි තනි වෙන්ට ඒ නැම කැප උනේ යුද්දය ජය ගන්ට

වීරෝදාර පිරිසට - දිවි පිද පෙරදා සහ කැපවීම් කල අය ගැන සිත පහදා නැම වසරකම මැයි මස දහ නව වෙනිදා සිංහල පිරිස සමරති - සැක බිය හැරදා


යුද බිය රටේ නැති කෙරුනා - එය ඇත්ත තුස්තයෝ රැලක මියැදුනි - ඒකත් ඇත්ත උන්ටත් දෙමවුපි යෝ සහ අඹු දරු රොත්ත ඉන්නට ඇති - එයයි මතකට ගත යුත්ත

මිය ගිය අය මතක වෙන එක - අපට වගේ තුස්තයෝ උනත් උන් ගෙන් හදවතට නැගේ එයටත් හැර කරන් රට යන ගමන දිගේ සමගිව යන්න හැකිනම් කෙහරමිද අගේ

වෛරය වෛරයෙන් නොම සන්සිඳෙන කතා උත් තම බුදු වදනෙ ඇති බව නිතර සිතා මිනිසත් කමට සලකා - සමගියම පතා උන්ටත් දිනක දෙන්නට අපි කරමු කතා

දහවෙනි වරට සමරණ දා එන වසරේ සාමයේ දැන් දිගු කොට සැම දෙන අතරේ නැවතත් මෙවන් දේ නොම වෙන්නට සසරේ කරමුද යමක සමගිව - මිතුරියේ මිතුරේ

ආනන්ද ගුණතිලක ගොපර්ස් ක්‍රොසිං



ශ්‍රී ලාල් සෙනෙවිරත්න